



නිකුත් කළේ  
දිනය

සන්නිවේදන දෙපාර්තමේන්තුව  
2021.10.29

## අසාර්ථක බලපත්‍රලාභී මූල්‍ය සමාගම් පුනර්ජීවනය සඳහා උපදේශන කමිටුවක් පිහිටුවීම

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අසාර්ථක මූල්‍ය සමාගම් පුනර්ජීවනය සඳහා සුදුසු විකල්ප පිළිබඳ සොයා බැලීම සඳහා උපදේශන කමිටුවක් පිහිටුවා ඇත.

ව්‍යාපාරික අංශයේ ප්‍රවීණයන් හතර දෙනෙකුගෙන් කමිටුව සමන්විත අතර සීමාසහිත සී බී සී ඊනැන්ස් ලිමිටඩ්හි සභාපති, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති සහ කොමර්ෂල් බැංකුවේ හිටපු සභාපති, ධර්ම ධීරසිංහ මහතා විසින් එහි සභාපතිත්වය දරනු ලබයි. ප්‍රයිස්වෝටර්හවුස්කුපර්ස්හි කළමනාකාර හවුල්කරු, සුජීව මුදලිගේ මහතා; මුවර් ස්ටීවන්ස් කන්සල්ටින් (පුද්ගලික) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, ටීෂාන් සුබසිංහ මහතා; සහ වරලත් ගණකාධිකාරීවරුන්වන අමරසේකර සහ සමාගමේ ජ්‍යෙෂ්ඨ හවුල්කරු (විගණනය සහ සහතික කිරීම්), ත්‍යාගරාජා ධර්මරාජා මහතා කමිටුවේ අනෙකුත් සාමාජිකයෝ වෙති.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ පත්කළ සාමාජික, ආචාර්ය රාණි ජයමහ මහත්මිය කමිටුවේ උපදේශක ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති, ජේ. පී. ආර්. කරුණාරත්න මහතා කමිටුවේ ලේකම්වරයා ලෙසත් කටයුතු කරනු ලබයි.

මේ වන විට බලපත්‍ර අත්හිටුවා හෝ අවලංගු කර ඇති පහත සඳහන් අසාර්ථක මූල්‍ය සමාගම් පහ පුනර්ජීවනය සඳහා සුදුසු විකල්ප නිර්දේශ ඉදිරිපත් කිරීමේ වගකීම මුදල් මණ්ඩලය විසින් කමිටුවට පවරා ඇත.

- i. සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ඊනැන්ස් ලිමිටඩ්
- ii. ඊටීඅයි ඊනැන්ස් ලිමිටඩ්
- iii. ටීකේඑස් ඊනැන්ස් ලිමිටඩ්
- iv. ද ඊනැන්ස් කම්පනි පීඑල්සී
- v. ද ස්ටැන්ඩර්ඩ් ක්‍රෙඩිට් ඊනැන්ස් ලිමිටඩ්

අසාර්ථක වූ මෙම සමාගම් පහෙහි වත්මන් මූල්‍ය තත්ත්වය පිළිබඳව ස්වාධීන තක්සේරුවක් සිදු කිරීම; මූල්‍ය, නෛතික, බදු සහ අනෙකුත් වැදගත් මෙහෙයුම් ක්ෂේත්‍ර ආවරණය වන පරිදි නිසි යෝග්‍යතා (Due Diligence) පිරික්සීම; නිසි යෝග්‍යතා පිරික්සීමවලට අනුව අවශ්‍ය ගැලපීම් ඇතුළත් කිරීමෙන් පසු ආයතනවල මූල්‍ය තත්ත්වයන් තක්සේරු කර අවසානයේ වාසි සහ අවාසි පෙන්වුම් කරමින් එක් එක් ආයතනය පුනර්ජීවනය සඳහා සුදුසු විකල්ප නිර්දේශ කිරීම මෙම කමිටුව මගින් අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, යම් ආයතනයක් පුනර්ජීවනය කිරීම ප්‍රායෝගික නොවන බව පෙනී යන්නේ නම්, එම ආයතනය ගණන් බේරා වසා දැමීමට ද කමිටුව විසින් නිර්දේශ කළ හැක.

අසාර්ථක බලපත්‍රලාභී මූල්‍ය සමාගම් පුනර්ජීවනය සඳහා වන උපදේශන කමිටුව



ධර්ම ධීරසිංහ මහතා  
සී බී සී ඊනැන්ස් ලිමිටඩ්හි සභාපති,  
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති සහ  
කොමර්ෂල් බැංකුවේ හිටපු සභාපති



සුජීව මුදලිගේ මහතා  
ප්‍රයිස්වෝටර්හවුස්කුපර්ස්හි  
කළමනාකාර හවුල්කරු



ටිෂාන් සුබසිංහ මහතා  
මුවර් ස්ටීවන්ස් කන්සල්ටින් (පුද්ගලික) සමාගමේ  
කළමනාකාර අධ්‍යක්ෂ



ත්‍යාගරාජා ධර්මරාජා මහතා  
වරලත් ගණකාධිකාරීවරුන්වන අමරසේකර සහ  
සමාගමේ ජ්‍යෙෂ්ඨ හවුල්කරු (විගණනය සහ  
සහතික කිරීම්)



ආචාර්ය රාණි ජයමහ මහත්මිය  
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ  
පත්කළ සාමාජික